

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය - 2015

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 32(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගාමය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01

වෙනත් ප්‍රාග්ධන ප්‍රදාන රු. 850,310 ක් හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ අනාවරණය කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02

සමාලෝචිත වර්ෂයේදී ප්‍රදානයක් ලෙස භාණ්ඩාගාරයෙන් ලැබී තිබූ රු. 6,390,000 ක් වූ වාහන 02 ක වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වත්කම් අත්පත්කර ගැනීම් සඳහා මුදල් ගලායෑම් ලෙස දක්වා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03

2014 වර්ෂයේදී මෝටර් රථයක් ප්‍රත්‍යාගමනය කර තිබුණද ඊට අදාළ පිරිවැය හා සමුච්චිත ක්ෂය ඉවත් නොකිරීම නිසා වත්කම් ගිණුමේ හා සමුච්චිත ක්ෂය ගිණුමේ ශේෂය රු.1,500,000 බැගින් වැඩියෙන් දක්වා තිබුණද එකී වරද නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

ප්‍රත්‍යාගමනය කර තිබූ මෝටර් රථයක් සමාලෝචිත වර්ෂය තුළදී ඉවත් කර තිබූ අතර එකී රථයට අදාළ රු.4,500,000 ක්වූ ප්‍රත්‍යාගමන ලාභය ප්‍රත්‍යාගමන සංචිත ගිණුමෙන් ඉවත් කර රඳවාගත් ලාභයට ගැලපිය යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ක්ෂය කළයුතු වත්කම්, වත්කමෙහි ප්‍රයෝජනවත් ආයුකාලය පුරා ක්‍රමානුකූල පදනමකින් ක්ෂය කළයුතු නමුත් ක්ෂය ගණනය කිරීමේදී සිදු වූ දෝෂ හේතුවෙන් සමස්ථ ක්ෂය වෙන්කිරීම රු.3,142,066 ක් වැඩියෙන් දක්වා තිබුණි. විස්තර පහත දැක්වේ.

<u>විස්තරය</u>	<u>ක්ෂය ප්‍රමාණය</u>
	<u>රු.</u>
2011-2014 දක්වා ක්ෂය නොකළ වත්කම්	(7,795,944)
සමාලෝචිත වර්ෂය - අඩුවෙන් ක්ෂය කිරීම	(4,461,939)
වැඩියෙන් ක්ෂය කිරීම	14,650,330
සම්පූර්ණ ක්ෂය කළ වත්කම් තවදුරටත් ක්ෂය කිරීම	749,619

	3,142,066
	=====

- (ආ) පිරිවැය රු.399,006 ක් වූ පුහුණු පාඨමාලාවලදී භාවිතා කරන මැණික් ගල් තොගය තක්සේරු කිරීමකින් තොරව ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) 1999 වර්ෂයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබූ රන් රිදී තොගයේ වටිනාකම ගිණුම්ගත කර නොතිබූ අතර එය අස්ථානගතවීම හේතුවෙන් ගණනය කළ අලාභය වූ රු. 647,782 ක් තොගයෙන් අඩුකිරීම හේතුවෙන් සත්‍ය තොගය ගිණුම්වලින් අනාවරණය වී නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ පාරිභෝජන ද්‍රව්‍ය අවසන් තොගය භෞතිකව ගණනය කර ගිණුම්ගත කිරීම වෙනුවට ඉකුත් වර්ෂයේ අවසන් තොගය වූ රු. 833,428 ක් සමාලෝචිත වර්ෂයේ අවසන් තොගය ලෙස ගිණුම්ගත කර තිබුණු අතර රත්න විද්‍යා අංශයේ තිබූ මැණික් හා අනිකුත් පාරිභෝජන ද්‍රව්‍ය තොග අයිතම 735 ක් ගණනය කර පාරිභෝජන ද්‍රව්‍ය තොගයට ඇතුළත් කර නොතිබුණි. තවද ස්ථාවර වත්කම් ලෙස දැක්විය යුතු පිරිවැය රු. 300,916 ක් වූ පර්යේෂණ උපකරණ හා අබලි තත්ත්වයේ පවතින රු.88,870 ක් වූ ජංගම දුරකථන 03 ක් ද පාරිභෝජන ද්‍රව්‍ය තොගය තුළ ඇතුළත් කර තිබුණි.
- (ඉ) අවස්ථා 13 කදී බැංකුවට සෘජුව බැර කර තිබූ රු.70,225 ක් හඳුනාගෙන ගිණුම්ගත කිරීමකින් තොරව වර්ෂ 02 ක කාලයක සිට බැංකු සැසඳුම් ප්‍රකාශන වල දක්වා තිබුණි.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

<u>නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව</u>	<u>අනුකූල නොවීම</u>
-----	-----
(අ) 1995 ජූලි 28 දිනැති අංක 882 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 6 ඡේදය	අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සාමාජිකයන් පස් දෙනෙකු පත් කළ යුතු වුවද සමාලෝචිත වර්ෂය සඳහා සාමාජිකයන් තුන් දෙනෙකු පමණක් පත් කර තිබුණි.
(ආ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය හා 2004 ජූලි 29 දිනැති අංක PED/25 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය.	මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රු.3,805,457 ක් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි.

13(8) වගන්තිය

2014 වර්ෂය හා ඉකුත් වර්ෂ වෙනුවෙන් නිකුත් කරන ලද 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විගණන වාර්තා පාලක මණ්ඩලය විසින් සලකා බැලීමෙන් පසුව ගැනීමට යෝජිත පියවරයන් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.7,481,616 ක උනන්දුවක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 2,642,900 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු. 10,124,516 ක පිරිහීමක් පෙන්නුම් කෙරුණි. පුද්ගල පඩි නඩි, නඩත්තු වියදම් පිළිවෙලින් රු. 8,263,784 කින් හා රු. 1,924,183 කින් වැඩි වීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 හා 2014 වර්ෂවල මූල්‍ය අතිරික්තයක් ලබා තිබුණද 2012, 2013 වර්ෂවල හා සමාලෝචිත වර්ෂයේ උනන්දුවක් නිරීක්ෂණය විය. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය සැලකිල්ලට ගැනීමේදී ආයතනයේ දායකත්වය, ඉකුත් වර්ෂයන් හා සැසඳීමේදී 2013 වර්ෂයේදී සුළු වශයෙන් පිරිහී තිබුණද අනෙකුත් වර්ෂයන්හිදී ක්‍රමයෙන් වර්ධනය වී තිබුණි. ඒ අනුව 2014 වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී එය සියයට 26 කින් වැඩි වී රු.49,715,257 ක් වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පාලනය කිරීම, නභා සිටුවීම සහ සංවර්ධනය කිරීම සඳහා පුහුණු සහ පර්යේෂණ පහසුකම් සැලසීම ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු විය.

ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමේදී පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය පිහිටුවා වසර 20 ක් ඉක්මවා තිබුණද එම පරමාර්ථ ඉටුකරගැනීමට සක්‍රීය ලෙස දායක වී නොමැති බව නිරීක්ෂණය වූ අතර ඒ අනුව මැණික් බනිප් පිළිබඳ සමීක්ෂණයන් හා පර්යේෂණ කිරීම මගින් හඳුනාගත් මැණික් නිධි රටේ ආර්ථික සංවර්ධනයට උකහා දීම වෙනුවෙන් ආයතනයේ දායකත්වය අවම මට්ටමක විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ සිදුකර තිබූ පුහුණු සහ පර්යේෂණ කටයුතුවල කාර්යසාධනය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - (i) ගාස්තු අයකරන පාඨමාලා 10 ක් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද ඉන් පාඨමාලා 3 ක් පවත්වා නොතිබුණි. තවද මුල් අර්ධ වර්ෂයේදී ශිෂ්‍යයින් 200 ක් නොමිලේ පුහුණු කිරීමට සැලසුම් කර තිබුණද කිසිදු ශිෂ්‍යයෙකු පුහුණු කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වැඩසටහනට සරිලන පරිදි නව සැලසුමක් යටතේ දෙවන අර්ධ වර්ෂයේ ශිෂ්‍යයින් 190 ක් නොමිලේ පුහුණු කිරීමට සැලසුම් කර ශිෂ්‍යයින් 60 දෙනෙකු පමණක් පුහුණු කර තිබුණි.
 - (ii) මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක මැණික් නිධි ගවේෂණය හා තක්සේරුකිරීමේ ව්‍යාපෘතියට අදාළ බනිප් සාම්පල 500 ක්

පරීක්ෂා කිරීම සඳහා සැලසුම් කර තිබුණ ද සාම්පල් 245 ක් පමණක් පරීක්ෂා කර තිබුණු අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 43 ක අගයක් වී තිබුණි.

- (iii) භූගෝල විද්‍යා තොරතුරු තාක්ෂණික හා දුරස්ථ සන්නිවේදන තාක්ෂණික අධ්‍යයන කටයුතු යටතේ සිතියම් 10 ක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර තිබුණද සිතියම් 02 ක් පමණක් සම්පූර්ණ කර තිබුණි.
- (iv) තෝරාගැනීම හා කුරුවිත්ද මැණික්වල වර්ණය හා පැහැදිලි බව වැඩිදියුණු කිරීමේ තාප පිරියම්/විසරණ ක්‍රමවේදයක් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා පිළිවෙලින් රු.1,000,000 ක් හා රු.1,500,000 ක් ප්‍රතිපාදනය කර තිබුණද ඊට අදාළ කිසිදු කටයුත්තක් සිදුකර නොතිබුණි.

4.2 අරමුදල් උන උපයෝජනය

2005 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා වත්කම් මිලදී ගැනීම හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන ප්‍රදාන වශයෙන් රු. 153,789,130 ක් ලැබී තිබුණද රු.127,387,161 ක් පමණක් වැයකර තිබූ අතර රු. 26,401,969 ක් වැය නොකර උන උපයෝජිතව පැවතුණි.

4.3 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අවශ්‍යතාවය ඇස්තමේන්තු කර ඒ අනුව අත්තිකාරම් ලබා නොදීම නිසා වියදමට වඩා සියයට 122 සිට සියයට 467 දක්වා වැඩියෙන් අත්තිකාරම් ලබාදී තිබූ අවස්ථා 8 ක් නිරීක්ෂණය විය.
- (ආ) විස්තරාත්මක ඇස්තමේන්තුවක් සකස් කිරීමකින් තොරව මැණික් කැපීමේ යන්ත්‍ර 25 ක් අළුත්වැඩියා කිරීම සඳහා රු. 381,400 ක් වැය කර තිබූ අතර සිදුකළ අළුත්වැඩියාවන් සඳහා විස්තරාත්මක බිල්පත්ද ලබාගෙන නොතිබුණි.
- (ඇ) ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙකු විසින් 2007 වර්ෂයේදී සිදු කරන ලද රු. 2,395,749 ක රන් රිදී වංචාවට අදාළව තවදුරටත් අයවිය යුතු රු 1,495,745 ක් සහ එම නිලධාරියා වෙත ගෙවා තිබූ වාහන ණය රු. 56,250 ක් හා ඊට අදාළ පොළියද අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.4 ආර්ථික නොවූ ගනුදෙනු

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් 2012 ඔක්තෝබර් 25 දින සකස් කර එවා තිබූ ආයතන කාර්යය පටිපාටිය සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු සංශෝධන යවා තිබීම හේතුවෙන් එම සංශෝධන සිදුකිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව ඒ සඳහා ගෙවා තිබූ රු. 317,000 ක අත්තිකාරම් මුදල නිෂ්කාර්ය වියදම් බවට පත් වී තිබුණි.

4.5 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගෙවුම් තාප පිරියම් කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා රු. 10,977,344 ක් වැයකර 2013 වර්ෂයේදී මිලදීගෙන තිබූ අධි උෂ්ණත්ව විදුලි උදුන 2016 වර්ෂයේ ජූනි වන විටත් කිසිදු කටයුත්තකට යොදාගෙන නොතිබුණි. යන්ත්‍රයේ වගකීම් කාලය ඉකුත් වී තිබූ අතර යන්ත්‍රය පරීක්ෂාවෙන් පසුව එය අදාළ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගත නොහැකි බවද නිරීක්ෂණය විය.

(ආ) 2007 වර්ෂයේදී රු.12,309,013 ක පිරිවැයක් දරා භූ විදුම් යන්ත්‍රයක් මිලදීගෙන සමාලෝචිත වර්ෂය දක්වා රක්ෂණය කිරීම වෙනුවෙන් රු.910,725 ක් වැයකර තිබුණද 2016 ඔක්තෝබර් 31 දින වනවිටත් එම යන්ත්‍රය ඵලදායීව උපයෝජනය කර නොතිබුණි.

(ඇ) රත්නපුර මධ්‍යස්ථානයේ කුලී ගොඩනැගිල්ල ඵලදායීව භාවිතා කර නොතිබූ අතර එහි බිම් මහල හා දෙවන මහලෙහිද වැඩි ප්‍රමාණයක් භාවිතයෙන් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.

4.6 කාර්ය මණ්ඩල කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කළමනාකරණ සහකාර තනතුරු සඳහා බඳවාගැනීමේ පරිපාටියට පටහැනි ලෙස එම සේවයේ II ශ්‍රේණිය සඳහා 2010 වර්ෂයේදී බඳවාගත් නිලධාරීන්ගේ සඳහා සේවා ස්ථිර කිරීමකින් තොරව හා කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් වීමකින් තොරව වැටුප් වර්ධක ලෙස රු. 78,720 ක් වැඩිපුර ගෙවීම් කර තිබුණි.

(ආ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව නියමිත වැටුප් පියවරට වඩා ඉහළ වැටුප් පියවරක පිහිටුවීම හේතුවෙන් 2009 මැයි සිට 2015 ජූලි දක්වා නිලධාරියෙකු වෙත රු. 619,646 ක වැටුප් වැඩිපුර ගෙවා තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත්කිරීම

2003 ජූනි 2 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6. 5. 1 වගන්තිය ප්‍රකාරව මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් තුළ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන දින 78 ක් ප්‍රමාද වී 2016 මැයි 17 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

5.2 ප්‍රසම්පාදන සැලැස්ම

ස්ථාවර වත්කම් අත්පත් කරගැනීම සඳහා ලබා දී තිබූ රු. 22,170,000 කට අදාළව ක්‍රමවත් ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.3 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 2 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 5 වගන්තිය ප්‍රකාරව සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.4 ක්‍රියාකාරී සැලැස්ම

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඉලක්ක සපුරාගැනීමේ ප්‍රගතිය පරීක්ෂාකිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර නොතිබුණි.

5.5 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අභ්‍යන්තර විගණන කාර්යය සඳහා ආයතනයේ සභාපතිවරයාට වගකියන විගණකවරයෙකු පත් කර ඇතත් ඔහුට සහාය වීම සඳහා ස්ථිර විගණන කාර්ය මණ්ඩලයක් පත් කර නොතිබූ

අතර අභ්‍යන්තර විගණකගේ විගණනය පිළිබඳ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර නොතිබුණි.

- (ආ) අභ්‍යන්තර විගණන වැඩසටහන මගින් සැලසුම් කර සම්පත් වෙන් කරන ලද පර්යේෂණ කටයුතු, බඳවාගැනීම් සහ ගබඩා කටයුතුවලට අදාළ පරීක්ෂාවන් සිදු කර නොතිබුණි.

5.6 අයවැය ලේඛනමය පාලනය

අයවැය ගත ආදායම් හා වියදම්, තර්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී නිවැරදි පරීක්ෂාවට භාජනය කරන ලද අයිතම අටක සියයට 16 සිට සියයට 213 ක පරාශයක විවලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොමැති බව විගණනයේදී නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) ගිණුම්කරණය	<ul style="list-style-type: none"> (i) ගිණුම්කරණ සංකල්ප හා ප්‍රමිති අනුව ගිණුම් සකස් කර නොතිබීම. (ii) ඡ'නල් සටහන් ගණකාධිකාරී විසින් සහතික කර නොතිබීම. (iii) ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් නිවැරදි ක්ෂය ගණනය නොකිරීම.
(ආ) කාර්ය මණ්ඩල පරිපාලනය	<ul style="list-style-type: none"> (i) නිලධාරීන්ගේ පැමිණීම්, පිටවීම් හා නිවාඩු සම්බන්ධ අභ්‍යන්තර පාලනය දුර්වල වීම. (ii) අනුමැතියකින් තොරව නිලධාරීන් බඳවාගැනීම. (iii) ඇතැම් නිලධාරීන්ට වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකිරීමට කටයුතු කර නොතිබීම.
(ඇ) ප්‍රසම්පාදනය	<p>ප්‍රසම්පාදන සැලැස්මක් සහිතව අවශ්‍යතා අනුව කාලීනව මිලදීගැනීම් සිදුකර නොතිබීම.</p>